



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

නිවේදන අංකය : 20

WW/TC/20/11/25/20


වර්ණය : රතු

කද වැසි, කද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2020 නොවැම්බර් මස 25 වන දින ප.ව. 07.30 ට නිකුත් කරන ලදී.

උතුරු, නැගෙනහිර සහ වයඹ ගොඩබිම් සහ එම මුහුදු ප්‍රදේශ සඳහා

සැලකිලිමත් වන්න!

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” වන්ඩ සුළි කුණාටුව අද (25) දහවල් 02.30 වන විට ඉතා වන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 190 ක් ඊසාන දෙසින් (11.2N, 81.0E) ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින්, අද(25) දින මධ්‍යම රාත්‍රියේදී ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.



Source: RSMC India



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

පුරෝකථන සුළු කේන්ද්‍රය සහ මධ්‍ය ලක්ෂ්‍යේ සිට කන්කසන්තුරයට දුර		
දිනය/ වේලාව (ශ්‍රී. ලං. ස. වේ.) (පැය)	ස්ථානය (උතුරු අක්ෂාංශ/නැගෙනහිර දේශාංශ)	කන්කසන්තුරයට දුර (කි.මී)
2020.11.25/2330	12.0N/80.0E	244
2020.11.26/0530	12.5N/79.4E	307
2020.11.26/1130	13.0N/79.0E	372

අනතුරු ඇඟවීම:

මුහුදු ප්‍රදේශය සඳහා:

ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන්, ඉදිරි පැය 24 තුළදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළං වේගය ක්ෂණිකව පැ.කි.මී. (100-110) පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශය විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැක.

පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර් (2.0-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

ගොඩබිම ප්‍රදේශ සඳහා:

නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වල විටින් විට පැ.කි.මී.(60-80) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මී.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.

සුළං සඳහා අනතුරු ඇඟවීම

පළාත	නොවැ. 25	නොවැ. 26
උතුර	විටින් විට පැ.කි.මී.(60-80) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං	විටින් විට පැ.කි.මී.(40-50) පමණ දක්වා වන තද සුළං
උතුරු-මැද	විටින් විට පැ.කි.මී.(60-80) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං	විටින් විට පැ.කි.මී.(40-50) පමණ දක්වා වන තද සුළං
නැගෙනහිර	විටින් විට පැ.කි.මී.(60-80) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං	විටින් විට පැ.කි.මී.(30-40) පමණ දක්වා වන සුළං
වයඹ	විටින් විට පැ.කි.මී.(60-80) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං	විටින් විට පැ.කි.මී.(40-50) පමණ දක්වා වන තද සුළං
සෙසු පළාත්	විටින් විට පැ.කි.මී.(40-50) පමණ දක්වා වන තද සුළං	විටින් විට පැ.කි.මී.(20-30) පමණ දක්වා වන සුළං

වැසි සඳහා අනතුරු ඇඟවීම

වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686
 Fax : 011 2691443
 E-mail : metnmc@gmail.com
 Web : www.meteo.gov.lk

පළාත	නොවැ. 25	නොවැ. 26
උතුර	බොහෝ ස්ථානවල වැසි; ස්ථාන ස්වල්පයක මි.මී. 75 ට වැඩි වැසි; (විශේෂයෙන් යාපනය අර්ධද්වීපයේ)	තැනින් තැන වැසි
උතුරු-මැද	විටින් විට වැසි ස්ථාන ස්වල්පයක මි.මී. 50 ට වැඩි වැසි;	තැනින් තැන වැසි
නැගෙනහිර	වැසි ස්වල්පයක්	සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
වයඹ	විටින් විට වැසි ස්ථාන ස්වල්පයක මි.මී. 50 ට වැඩි වැසි;	තැනින් තැන වැසි

අවදානම් රහිත අඩු අවදානම් තරමක් අවදානම් අධි අවදානම්

අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග:

- පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
- දැනට මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දන්වා සිටිනු ලැබේ.
- පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ සිය අවධානය යොමුකරන ලෙස තවදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.

ගොඩබිම ප්‍රදේශය සඳහා:

- උතුර, නැගෙනහිර සහ උතුරු-මැද පළාත් වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත්වන්න.
- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි නිවේදන පිලිබඳ අවධානයෙන් සිටින්න.
- හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ගේ සහය පතන්න.

මිලහ නිවේදනය 2020.11.25 දින ප.ව. 10.30 ට නිකුත් කෙරේ.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

Bulletin No: 20

WW/TC/20/11/25/20

COLOR: **RED**

Warning for Heavy rain, Strong winds and Rough seas


Issued by the Natural Hazards Early Warning Centre

Issued at 07.30 p.m. 25th November 2020

For Northern, Eastern and North-western Land and Sea areas

PLEASE BE AWARE!

The Severe Cyclonic Storm "NIVAR" over southwest Bay of Bengal is intensified into a very Severe Cyclonic Storm and located near (11.2N, 81.0E) at 02.30 p.m today (25), 190km to the North-east of Kankasanthurai coast. It is very likely to move further North-westward and expected to cross Tamil-Nadu coast, India during mid night of today(25).



Source: RSMC India



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

Forecast position and approximate distance to the center location from Kankasanthurai		
Date/Time (SLST) (Hrs)	Position (Lat/Lon)	Distance to Kankasanthurai (km)
2020.11.25/2330	12.0N/80.0E	244
2020.11.26/0530	12.5N/79.4E	307
2020.11.26/1130	13.0N/79.0E	372

WARNINGS:

For Sea Area

Under the influence of aforementioned system, possibility for intermittent showers or thundershowers and sudden roughness, associated with sudden increase of wind speed up to **(100-110)kmph** is high over Northern, Eastern and North-western, deep and shallow sea areas during next 24 hours.

Wind speed can increase up to **(50-60) kmph** at times over sea area extending from Puttalam to Matara via Colombo.

There is a possibility that near shore sea areas off the coast extending from Puttalam to Trincomalee via Mannar and Kankasanthurai and may experience surges due to the effect of swell waves, having **(2.0-3.0) m** height.

For Land Area

Very strong gusty winds **(60-80)kmph** can be expected in Eastern, Northern and North-Central provinces. Strong gusty winds **(40-50)kmph** elsewhere.

Advisory for wind

Province	25 th Nov.	26 th Nov.
Northern	Very strong gusty winds (60-80)kmph at times	Strong gusty winds (40-50)kmph at times
North-Central	Very strong gusty winds (60-80)kmph at times	Strong gusty winds (40-50)kmph at times
Eastern	Very strong gusty winds (60-80)kmph at times	Gusty winds (30-40)kmph at times
North-Western	Very strong gusty winds (60-80)kmph at times	Strong gusty winds (40-50)kmph at times
Other Provinces	Strong gusty winds (40-50)kmph at times	Gusty winds (20-30)kmph at times



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

Advisory for rainfall

Province	25 th Nov.	26 th Nov.
Northern	Rainfall at many places, above 75mm at a few places, particularly in Jaffna peninsula.	Showers at several places
North-Central	Showers at times, above 50mm at a few places.	Showers at several places
Eastern	A few showers	Afternoon thundershowers are likely
North-Western	Showers at times, above 50mm at a few places.	Showers at several places

No risk



Low risk



Moderate risk



High risk



ACTION SUGGESTED:

For the Sea area:

- **Naval and fishing communities are warned not to venture to the sea areas off the coast extending from Puttalam to Batticaloa via Mannar, Kankasanthurai and Trincomalee.**
- Those who are out at aforementioned sea regions are advised to return to coasts or moved safer areas immediately.
- Naval and fishing communities are request to be vigilant during the activities in the sea areas extending from Puttalam to Matara via Colombo and further requested to be attentive about future advisories issued by the Department of Meteorology in this regard.

For the Land area:

- People living in Eastern, Northern and North-Central provinces are requested to be vigilant.
- Be alert on the advisories issued by the Department of Meteorology.
- For emergency assistance contact the local disaster management authorities.

The next bulletin will be issued at 10.30 p.m. on 25 November 2020.